

විවාහ වලට බලය ඇති ප්‍රධාන නිලධාරියෙකු ලෙසින් පත්ව ඇති බවට සහතික කර ඇත



# විවාහ ලේඛම් පොත

## REGISTER OF MARRIAGES

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 වන වගන්තිය)

Marriage Registration Ordinance (Cap. 112)

අංක  
ම.ව.  
No.

4169

3 \*

විවාහය සම්බන්ධ ප්‍රදේශය District: කොළඹ 05  
විවාහය සම්බන්ධ ප්‍රදේශය Division: නිරතුරු කොට්ඨාසය

දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ නම මාපිටිනිකයා සහ ස්වාමියාගේ සම්පූර්ණ නම් Names (in full) of Parties	මුරලිමහලා මුරලිමහලා මංගල ආචාර්ය - - නිමල් -	බන්ධන මුරලිමහලා මංගල සාම ආචාර්ය මහතා
වයස (වැඩිම වයස) වයස (වැඩිම වයස) Age (in years)	විවිධ වයස්	විවිධ වයස්
නිවැසීමේ තත්ත්වය Civil Condition	අවිවාහික	අවිවාහික
වෘත්තීයය Rank or Profession and Race	ප්‍රධාන ආචාර්ය මංගල	මංගල
රැස්වැසීමේ තත්ත්වය Residence	නිවැසීමේ තත්ත්වය	නිවැසීමේ තත්ත්වය
පියාගේ සම්පූර්ණ නම පියාගේ සම්පූර්ණ නම Father's Name (in full)	මුරලිමහලා මුරලිමහලා මංගල ආචාර්ය මහතා	බන්ධන මුරලිමහලා මංගල මහතා
පියාගේ වෘත්තීයය Rank or Profession of Father	ප්‍රධාන ආචාර්ය	ආචාර්ය මහතා
විවාහය සම්බන්ධ ප්‍රදේශය Name and Division of Registrar who issued Certificate	බී. ජී. විජේසේන නිරතුරු කොට්ඨාසය	
විවාහය සම්බන්ධ ප්‍රදේශය Place of Solemnization of Marriage	නිරතුරු කොට්ඨාසය, මහලා මංගල මාවත	

20 13 වන මාසය 20 20 දින මාසය (වෙනස් වූ විට) විවාහය සම්බන්ධ ප්‍රදේශයේ දී සම්බන්ධ කර ඇත.

Solemnized by me (or in my presence) this 20 day of 13 month of 20 20. Registrar (or) Minister (as the case may be).

විවාහය සම්බන්ධ කර ඇත. Registrar (or) Minister (as the case may be).  
විවාහය සම්බන්ධ කර ඇත. Registrar (or) Minister (as the case may be).

විවාහය සම්බන්ධ කර ඇත. Registrar (or) Minister (as the case may be).  
විවාහය සම්බන්ධ කර ඇත. Registrar (or) Minister (as the case may be).

විවාහය සම්බන්ධ කර ඇත. Registrar (or) Minister (as the case may be).  
විවාහය සම්බන්ධ කර ඇත. Registrar (or) Minister (as the case may be).

විවාහය සම්බන්ධ කර ඇත. Registrar (or) Minister (as the case may be).  
විවාහය සම්බන්ධ කර ඇත. Registrar (or) Minister (as the case may be).